



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2016 දෙසැම්බර් මස 30 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 දෙසැම්බර්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව, 2015 වසරේ තුන්වන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 5.6 ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.1 කින් වර්ධනය වී ඇත. 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.7 කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 6.8 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. කෙසේ වෙතත්, මෙම කාල සීමාව තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙහි බලපෑම හේතුවෙන්, අඛණ්ඩව දෙවන වතාවටත් පහළ යෑමක් පෙන්නුම් කරමින් කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් වසරේ තුන්වන කාර්තුව තුළ දී සියයට 1.9 කින් සංකෝචනය විය. අයහපත් කාලගුණික තත්ත්වයෙහි බලපෑම සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා පැවතිය ද, ප්‍රධාන ආර්ථික දර්ශකවල යහපත් වර්ධනය මෙන්ම, 2015 වසරේ අවසාන කාර්තුව තුළ පැවති අඩු ආර්ථික වර්ධනයෙහි පදනම් බලපෑම හේතුවෙන් 2016 වසරේ අවසාන කාර්තුව තුළ දී ආර්ථික වර්ධනය වඩා ඉහළ අගයක් ගැනීමේ හැකියාවක් පවතී.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) (2006/07=100) අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා

කළ සියයට 3.4 සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේය. ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද., 2013=100) අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 5.0 හා සැසඳීමේ දී 2016 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 ක් දක්වා අඩු විය. රජයේ බදු සංශෝධනවල බලපෑම පිළිබිඹු කරමින් 2016 නොවැම්බර් මාසයේ දී මූලික උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඒ අනුව, කො.පා.මි.ද. මගින් මනිනු ලබන මූලික උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ වාර්තා කළ සියයට 5.1 සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගිය අතර, ජා.පා.මි.ද. මගින් මනිනු ලබන මූලික උද්ධමනය ද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ වාර්තා කළ සියයට 5.7 සිට 2016 නොවැම්බර් මාසයේ දී සියයට 6.8 ක් දක්වා ඉහළ ගියේය. මෙවැනි තාවකාලික විචලනයන් සිදු වුවද, ඉදිරි කාලයේ දී උද්ධමනය සාමාන්‍යයෙන් තවදුරටත් මැදි තනි අගයක මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුදල් අංශය සැලකූ විට, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි වර්ධනය අපේක්ෂා කළ පරිදි අඩු වීමක් පෙන්නුම් කළ අතර, එය පෙර මාසයේ වාර්තා වූ සියයට 25.6 හා සාපේක්ෂව, 2016 ඔක්තෝබර් මාසයේ දී සියයට 22.0 ක් විය. කෙසේ නමුත්, 2016 ඔක්තෝබර් මාසයේ දී පෞද්ගලික අංශය සඳහා ලබාදුන් ණයෙහි ශුද්ධ වැඩිවීම රුපියල් බිලියන 79.0 ක ඉහළ අගයක පැවතිණ. මේ අතර, රාජ්‍ය අංශය විසින් වාණිජ බැංකුවලින් ලබාගත් ණය ප්‍රමාණය 2016 ඔක්තෝබර් මාසයේ දී සුළු වශයෙන් ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුමෙහි (M_{2b}) වර්ධනය, 2016 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ සියයට 18.4 සිට 2016 ඔක්තෝබර් මාසයේ දී සියයට 17.8 ක් දක්වා අඩු විය. දේශීය මුදල් වෙළඳපොළ තුළ රුපියල් ද්‍රවශීලතාව 2016 දෙසැම්බර් මාසයේ දී යළි අතිරික්ත මට්ටමකට පත්වූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වැඩි වූ වෙළඳපොළ පොලී අනුපාතික 2016 දෙසැම්බර් මාසය තුළ දී පුළුල් වශයෙන් ස්ථාවර වීමක් දක්නට ලැබුණි.

විදේශීය අංශය සැලකූ විට, 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයන වියදමේ එක් අයිතමයක පමණක් සිදු වූ විශේෂ වැඩිවීමේ බලපෑම හේතුවෙන් වෙළඳ ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. සංචාරක ඉපයීම් මෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හිතකර ලෙස අඛණ්ඩව වර්ධනය විය. 2016 නොවැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 5.6 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, 2016 වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 3.6 කින් අවප්‍රමාණය වී ඇත.

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 දෙසැම්බර් 30 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR), සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.50 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50